

## ඉපුරුමුණි කැටයම්

ජ්. විඛ්‍රීලිකා. වතුරිකා  
 ඉතිහාසය විශේෂවලදී තෙවන වසර  
 ඉතිහාසය අධ්‍යාපන අංශය  
 කැලණීය විශ්වවිද්‍යාලය  
 wooshanichathurika1993@gmail.com

### සංජ්‍යපාද

අනුරාධපුර පුරාගමනයට අයත් වින්තාකර්මණීය මෙන්ම වැදගත් විහාරස්ථානයක් වශයෙන් ඉපුරුමුණිය විහාරය පෙන්වාදිය හැකිය. මෙම විහාරයෙහි ඇති කැටයම් කළාත්මක අගයෙන් අනුතා ඉතා වැදගත් කළා කානි වශයෙන් පෙන්වාදිය හැකිය. ඉපුරුමුණිය පෙම පුවල කැටයම ඒ අතරින් වැදගත් ස්ථානයක් හිමිවේ. මෙම අධ්‍යාපනයේ අරමුණ ඩියේ ඉපුරුමුණි කැටයම්වල වටිනාකම සහ කළාත්මක අගය කෙසේ ද යන්න විමර්ශනය කිරීමයි. දේවානම්පියතිස්ස රජු විසින් කරවනු ලැබූ ප්‍රථම විහාරය වශයෙන් ඉපුරුමුණි විහාරය සලකනු ලබයි. මෙය මූල්කාලයේ දී "ඉසිරමණී" යනුවෙන් හඳුන්වා ඇති. පෙම පුවල කැටයම තුළින් ප්‍රේමයෙන් වෙලි සිටින ස්ථී සහ පුරුෂ රුවක් නිරුපණය කොට තිබේ. ගුර්ත කළා ගෙලියෙන් නිමවා තිබෙන මෙය අර්ථ උන්නත කැටයමකි. මාධ්‍ය වශයෙන් කළ ගල් හාවිතා කොට තිබේ. සෙනරත් පරණවිතාන මහතාගේ මතයට අනුව මෙමගින් නිරුපණය වන්නේ සාලිය සහ අයෝකමාලා ය. එහෙත් මෙමගින් සෙබලෙක් සහ ඕනෑම බිජුගේ බිරිදි නිරුපණය වන බවත් මත ඉදිරිපත් වී තිබේ. ශ්‍රී - පාර්වතී නිරුපණය වන බව ඇත්තමෙකුගේ මතය වේ. රජ පැවුල කැටයමට ද ඉපුරුමුණි කැටයම් අතර පුවිණීම් ස්ථානයන් හිමි වේ. මෙහි ද මාධ්‍යය වී ඇත්තේ කළ ගල් ය. සෙනරත් පරණවිතාන මහතාට අනුව මෙයින් නිරුපණය වන්නේ සාලිය සහ අයෝකමාලා, දුමුගැමුණු රජනුමා හමු වූ අවස්ථාවයි.

ඉපුරුමුණි කැටයම් අතර තවත් වැදගත් කැටයමක් වශයෙන් මිනිසා සහ අශ්ව හිස කැටයම පෙන්වාදිය හැකිය. සෙනරත් පරණවිතාන මහතාට අනුව මෙමගින් මූර්තිමත් වන්නේ අශ්නි සහ පර්ශනයය. එහෙත් ආනන්ද කුමාරස්ථාම් මහතා පවසන්නේ මෙමගින් කපිල සූම්බිරයා නිරුපණය වන බවයි. ඉපුරුමුණියේ දක්නට ලැබෙන සෙපු කැටයම් වශයෙන් ඇත් කෙළිය, සිංහ කැටයම, කින්නර කැටයම, කුවේර ශ්‍රී මූර්තිය වැනි කළා කානි පෙන්වයි. මෙම අධ්‍යාපනයේ දී ප්‍රාථමික මූලාශ්‍ය හාවිතා කරනු ලැබූණි. අවසාන වශයෙන් අපට නිගමනය කළ හැකි වන්නේ ඉපුරුමුණි කැටයම් ගෙතිහාසිකමය වටිනාකමින් ද කළාත්මක අගයෙන් ද පරිපුරුණ ඉතා වැදගත් කළා කානි රාජියන් බවයි.

**ප්‍රච්‍රිත පද : ඉපුරුමුණි, විහාරය, කැටයම්**